

## 15 ශේෂීය - පේද පොත

ජාතික අධ්‍යාපන ආයතනයේ ගුරු මාර්ගෝපදේශයෙන් උප්‍රටා ගන්නා ලදී.

- 1) ආතර් වී. දියෙස් මහතා 'කොස් මාමා' නමින් ද හඳුන්වයි. රට පුරා කොස් පැල සිටුවීමේ ව්‍යාපාරයක් ආරම්භ කළ නිසා එනුමාට කොස් මාමා යන නම ලබා ඇත. එනුමා ගමින් ගමට කොස් පැල බෙදා දීමට ගත් වෙහෙස කොපමණ දැයි විස්තර කළ නොහැකි ය. කොස් හා කොස් ඇට, තම්බා ආහාරයට ගැනීමටත් ව්‍යංජනයක් ලෙස සඳහාමටත් යොදා ගනිති. කොස් ගැට, පොලුස් නමින් ද හඳුන්වේ. කොස් ගෙඩිය ඉදුණු විට රසවත් පලතුරකි.
- 2) අපි සිගිරිය නැරඹීමට ගියමු. අප සමග ආව්වී සහ සියා ද ගමනට එකතු වූහ. සිගිරි ගෙ උඩට නගින් ම සුලුගත් සමග සිතල වැඩි වන බව සියා පැවසුවේ ය. ආව්වී සහ සියා සිගිරියේ සිංහ පාදය අසල නැවති සිටින්නට තීරණය කළහ. ඒ සමග ම සිලවත් නැත්දා ද නැවතුණා ය. සිතල සුලුග විදිමින් අප සිගිරි ගෙ මුදනටම නැංගෙමු.
- 3) නුවර පෙරහැර සැම වසරක ම අසස්ල මස පැවැත්වේ. නුවන් නුවර පෙරහැර බැලීමට ඉතා ප්‍රිය කරයි. නුවන්ගේ නැත්දා නුවර සිටි නිසා ඔහුට නුවර පෙරහැර සැම වසරක ම නැරඹීමට අවස්ථාව ලැබුණි.
- 4) අපේ ගෙදර මල් පාත්තියේ සුරියකාන්ත මල් ගසක් තිබේ. සුරියකාන්ත මල් ගස් පොහොටුවක් තිබෙන බව දුටු මට සුරියාලව්කය දෙසට හැරී මල පිපෙන ආකාරය බලා ගැනීමට ඉවසුමක් නොවේ. සුරියාලව්කය ලැබෙනවාන් සමග සුරියකාන්ත මල පිපෙන අයුරු මම නිරික්ෂණය කළුම්.
- 5) පවති විතු ඇඳීමට දක්ෂ ය. ඒ නිසා ම අයගේ පියා අයට පාට පෙටිරි ගෙනත් දෙයි. පෙහන්සා සැම විට ම පාට පෙටිරිය ගෙන විතු අඟ පාට කරයි. අය පෙරහැරක විතුයක් ඇඟ විතු තරගයකට යැවුවා ය. එම විතුයට ප්‍රථම ස්ථානය හිමි විය. එහි දී අයට විත්තා පාට පෙටිරියක් තැගී ලෙස ලැබුණි.
- 6) බැත්තා දෙල්කද පොලට ගියේ ය. පොලන් ගත් බඩු ලොකු බැෂයකට දමා ගත්තේ ය. බැත්තාගේ බුඩු බැෂය හරිම බර ය. ගෙදරට එන පාරේ බැඩුම ද වැඩි ය. බැෂය ඔසවා ගත් බැත්තා ඉතා අමාරුවෙන් ගෙදරට ආවේ ය.

- 7) අප පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනක් පැවතීම්වේ. දන්ත සෞඛ්‍යය පිළිබඳ බොහෝ තොරතුරු අපට සෞඛ්‍යය වැඩසටහනින් දැනගත හැකි විය. අපගේ මූබ සෞඛ්‍යය පිළිබඳව මිට වඩා අවධානය යොමු කළ යුතු බව සෞඛ්‍ය වෙද්‍යතිලධාරීනා අපට පැවසුවේ ය.
- 8) අපි සිගිරිය නරත්මට ගියෙමු. අප සමග ආච්‍රිත සහ සියා ද ගමනට එකතු වූහ. සිගිරි ගම උඩිට නගින් ම සුළුගක් සමග සිතල වැඩි වන බව සියා පැවසුවේ ය. ආච්‍රිත සහ සියා සිගිරියේ සිංහ පාදය අසල නැවති සිරින්නට තීරණය කළහ. ඒ සමග ම සිලවත් නැත්දා ද නැවතුණා ය. සිතල සුළුග විදිමින් අපි සිගිරි ගම මුදුනටම නැංගමු.
- 
- 9) පාන්දිරින් ම අවදි වන පාරමී පාසල් යමට සුදානම් වෙයි. පාරමී පෙරදින පාඩම් කළ පොත බැගයට දමයි. පාසල් සිනු භඩ නිවසට ම ඇසෙයි. පාරමී දෙම්විජයන්ගේ පා වැදු පාසල වෙත පා නගයි.
- 

#### 10) සතුව කදාල

නිපුණ දීමිසර වන මම ගමේ පාසල් හය වන ග්‍රේනියේ ඉගෙනුම බඩන ඕ්‍රිජ්‍යයෙක් වෙමි. මාගේ නංගී නිපුණි දීමිසාර ද මාගේ පාසල් ම පස් වන ග්‍රේනියේ ඉගෙනුම බඩන්නී ය. මාගේ තාත්තා ගල් වැඩපළක රැකියාව කරන අතර අම්මා ඉදිභාප්ප සාදා විකුණා ගෙදර වියදම පිරිමසා ගැනීමට උත්සාහ ගනියි.

“මම මේ තරම් මහන්සි වෙන්නේ අපේ දුරුවේ දෙන්නාගේ පීටින මිට වඩා ලස්සන කරන්න ඕනෑ නිසා ය. භොදුට ඉගෙන ගත්තොත් අපි වාගේ මෙහෙම දක් විදින්න ඕනෑ නැහැ නේ.” තාත්තා සැම විටක ම වාගේ අම්මා සමග පවසනු මට ඇසි නිබේ. “ඒ දෙන්නත් ඒ ගෙන තේරේම අරගෙනයි ඉන්නේ. ඒකන් මහන්සි වෙලා පාඩම් වැඩි කරන්නේ.” අම්මා තාත්තා අස්වසයි.

කුක්කු . . . කු . . . කු . . . නාදය පරිසරයට මුසුවනවාත් සමග ම අම්මා ගෙදර ලිප එළිය කරන්නේ අප සැමගේ ම සින් එළිය කරන්නට මෙති. අනතුරු ව අම්මා ඉදිභාප්ප සාදයි. මම එසැනින් ම අවදි වී විමනි ලාම්පුව දැළ්වා ගෙන පාඩම් කරමි. තාත්තා බොහෝ විට අම්මාට උදුවූ කිරීම සඳහා අවදි වුවත් අම්මා තාත්තාට පවසන්නේ ගල් වැඩපළේ මහන්සි වී වැඩි කරන නිසා විවේක ගත්තා ලෙස ය. නංගී ද අවදි වී පාඩම් කර අම්මා අසලින් වාඩි වෙයි. අම්මා ඉදිභාප්ප තරිවුවලින් ගලවා වට්ටියකට දමයි. නංගී ඒවා ගෙනන් කර කඩවලට බො දීම සඳහා වෙන වෙන ම කුඩාවල අසුරයි.

ලිඹසනින් ම පාසල් යම් සඳහා සුදානම් වන නංගින් මමන් බොහෝ විට උදේ ආහාරය සඳහා හීල්බන් කන්නෙමු. ‘හීල්බන්’ යනු පෙර දින රැයේ පිසු බන් ය. අපේ ගෙදර ආහාර නාස්ති වනු මා දැක නැත. හීල්බන් තොතිබුණු විටෙක අම්මා සාදන ඉදිභාප්ප පොල් සම්බල සමග කන්නෙමු. දින පතා ම වාගේ පාසල අසල කඩයට

ඉදිභාජ්ප කුඩා දී යන්නේ මා විසිනි. තාත්තා ගල් වැඩිපළට යන විට අනෙක් කඩවලට ඉදිභාජ්ප බෙදා දැයි.

පාසල් ශිෂ්‍ය නායකයෙකු වන මම ඒ වගකීම් ද නොපිරිහෙලා ඉටු කරමි. මම ඉගෙනීම් කටයුතු හොඳින් සිදු කරන නිසා නංගී ද ඇයගේ ඉගෙනීම් කටයුතු සාර්ථක ව කර ගැනීමට වෙහෙසයි. අම්මා සහ තාත්තා ඉතා දුක් මහන්සියෙන් අප පිටත් කර වීමට ගන්නා වෙහෙස අපි දනිමු. ඒ නිසා හොඳින් ඉගෙන ගෙන හොඳ රැකියාවක් කිරීම අප දෙදෙනාගේ ම බලාපොරාත්තුවයි. පාසල් ගුරුවරු ද සැම විට ම අප දෙදෙනා අගය කරති. සැම වසරක ම වාගේ වාර විහාගවල දී නංගීන් මමන් පන්තියේ පළමුවැනියා වන්නෙමු. ඒ ගැන අම්මාට සහ තාත්තාට ඇත්තේ මහන් වූ ආඩම්බරයකි.

අම්මාගේ ගෙදර දොර සකසුරුවම වෙසෙසින් ම අගය කළ යුත්තකි. උදෑසන ඉදිභාජ්ප සාදන අම්මා අප සැම නිවසින් පිටත් වූ පසු ගෙදර දොර කටයුතු නිම කර එළවුල් වගා කරයි. ගෙදරට අවශ්‍ය එළවුල් ගෙදරින් ම සපයා ගැනීමට වෙහෙස දැරන ඇය දූමල, වම්බවු, වට්ටක්කා, මැකර්ල් ආදිය වගා කරයි. අපට අවශ්‍ය කොටස තබාගෙන ඉතුරු ඒවා කඩයට දී අමතර ආභායමක් ද ලබා ගනියි.

දින පතා ම වාගේ එළවුල් පාත්තිවලට වතුර දුමන්නේ මා යි. නංගී කුස්සියේ උයන පිහින වැඩ සඳහා අම්මාට උදාවු වෙයි. ගල් වැඩිපළේ වැඩ නිම කර ගන්නා තාත්තා නිවසට ගොඩ වෙන්නේ බ්ලිකරුවලවැවෙන විට ය. ගල් කඩන මිටියට තාත්තාගේ අත්වල කරගැට එයි. කුප්පිලාම්පුව තබා ගෙන අම්මා, තාත්තාගේ අත්වල තෙල් ගාන අවස්ථා මම දැක ඇත්තෙමි. ඒ සැම විටක දින් මම කොස් හෝ තවත් උනන්දුවෙන් පාඩම් වැඩි කර පිටතය ජයගත යුතු බවට අදිටන් කර ගන්නෙමි.

වසර කිහිපයක් ගත විය. මම අ.පො.ස. (සා.පේ.) විහාගයට මුහුණ දුන්නෙමි. මාස කිහිපයකින් පසු ව විහාග ප්‍රතිඵල නිකුත් විය. මා සැම විෂයයකට ම විශිෂ්ට සාමාජික ලබා ගෙන විහාගය ඉතා උසස් ලෙස සමත් වී තිබුණි. මා හට සතුට දුරාගත නොහැකි තරමි ය. විදුහල්පතිතුමා පාසල් උදෑසන රැස්වීමේ දී “නිපුණුගේ මහා කැපවීම, උනන්දුව සහ ඉතා හොඳින් ඉගෙනීම් කටයුතුවල නිරත වීම නිසා මෙලෙස විශිෂ්ට ප්‍රතිඵලයක් ලබුණු බවත්, පාසලට මෙවන් ප්‍රතිඵලයක් ලබා දුන් පළමුවැනියා නිපුණ ධම්සර බවත් ඒ හේතුවෙන් පාසලට ලබා දුන් කිරීතිය ඉතා වටිනා බවත්” ප්‍රකාශ කළේ ය.

අම්මාට සහ තාත්තාට ද එදින පාසලට පැමිණෙන මෙසට දන්වා තිබුණි. විදුහල්පතිතුමා ගුරුවරු අම්මාටත් තාත්තාටත් මවුන්ගේ සතුට ප්‍රකාශ කර සුඩ පැතුහ. ඒ දෙදෙනා ඒ සුඩ පැතුම පිළිගත්තේ දැන් එක් කර ආචාර කිරීමෙනි. අම්මාත් තාත්තාත් ගුරුවරුන්ට ආචාර කරන විට අම්මාගේ දුස්සින් කදුල් වැවෙනු දුටුවෙමි. ඒ සතුට කදුල් බව මම දුන්නෙමි.

11) පරාකුම මහා විද්‍යාලයේ පස් වන ගෙෂ්ණියේ සිභු-සිභුවියන්ගේ විතු හා පෝස්ටර් පුද්ගලයක් වර්ෂාවසානයේ දී පැවත්වීමට සූදානම් කර තිබුණි. ඒ අනුව පාසල් සම් සිභුවෙකුගේ ම විතුයක් පුද්ගලයට ඉදිරිපත් කිරීමට උපදෙස් දෙන ලදී. එම පුද්ගලයේ දී පැන්සල හාවිත කර පසන් විසින් අදින ලද පාසිකුඩා වෙරළ දැක්වෙන විතුයට පුරීම ස්ථානය ද, පැන හාවිත කරපින්සර විසින් අදින ලද විතුය දෙවන ස්ථානය ද හිමි කර ගත්තේ ය. තුන්වන ස්ථානය දිනා ගත්තේ දිය සායම් හාවිතයෙන් අදින ලද පූර්ණගේ විතුය යි.

‘පිරිසිදු පරිසරයක්’ යන තේමාව පැහැදිලි වන සේ පෝස්ටර් තරගයක් ද පවත්වන ලදී. එහි දී පේශෙල විසින් අදින ලද ලද ‘බිංග මර්දනය’ තේමා කරගත් පෝස්ටරය පළ තැනටත් පසිදු විසින් අදින ලද ‘කසල කළමණාකරණය’ සම්බන්ධ පෝස්ටරය දෙවන තැනටත් තේරේ පත් විය. තුන් වන තැන දිනාගත්තේ ‘පාලිතින් දුරලමු’ යන්හා තේමා කර ගත් ප්‍රඛුදුගේ පෝස්ටරය යි.

තසාග පුදානේත්සවයේ දී ජයග්‍රාහකයන්ට සහතික පත්‍රයක් සමග විතු අදිලීමට අවශ්‍ය වන පාට පෙරිරි, පින්සල් සහ විතු පොත් පිරිනැමිණි. විතු සහ පෝස්ටර් පුද්ගලය නැරඹූ ප්‍රධාන ආරාධිත අමුන්තන් පවසා සිටියේ විතු සහ පෝස්ටර් නිර්මාණය සඳහා පුහුණු වැඩසටහන් ඉදිරියේ දී හඳුන්වා දෙන බවත් ඒවාට සහභාගි වීමෙන් එම කසලතා තව දුරටත් ව්‍යුධානය කර ගත හැකි වන බවත් ය.

12) සම ගයක් ම ගෙවන්නකින් යුත්ත ය. අක්කරයක් දෙකක් තරම් විශාල ගෙවන්ත හතර වටේ ම පැල ඉති වැටකි. ගේ ඉදිරි පසින් වැවෙන් ඇතුළු වීමට සඳහා කඩුල්ලකි. ගෙවන දෙනී, දුෂ්‍රිත හා මක්දේකුස්කා යන ව්‍යාවන්ගෙන් යුත්ත ය. කේං, මාදා, සියලු, බුරුන, වැවරන, මිල්ල වැනි විශාල ගස් එකක් දෙකක් හෝනැති ඉඩමක් දැකිය තොහැකි ය. මසිල ගසක් හෝ කිහිපයක් සැම ඉඩමක ම වෙයි. කපා බිම හෙළන ලද විශාල ගස්වල කදන් පිළ්ස්සී ඉතුරු වෝ කොටස් මේ ඉඩම්වල සුලබ ය.....

හැම ඉඩමක ම ලබු වැලක් දෙකක් අනිවාර්යයෙන් දකින්නට ලැබේ. දිය ගෙන ඒමට ගන්නා හාපෙනය වශයෙන් හා බීජ සඳහා ගන්නා ධාන්ස තැන්පත්කර තැබීමට ලබාකැට හාවිත වේ. මේ නිසා බින්තැන්නේ ජන පීවිතයට ලබු වැල නැතුව ම බැරි දෙයකි.

වනගත වාරිකා, පියයෙන කහදාගමගේ.

13) වේවැල්දෙනිය ආසන්නයේ බොහෝ දෙනෙක් වේවැල් කර්මාන්තයේ යෙදී සිටිත. ඔවුනු වේවැල්වලින් විවිධ නිර්මාණ කරති. ඒවා ඉතා අලංකාර ය. වේවැල්වලින් නිම කරන

විසිනුරු භාණ්ඩ ද වේ. වේචල්වලින් සකසන භාණ්ඩවල මිල අධික වන්නේ වේචල් සපයා ගැනීමට ඇති දූෂ්කරතාව නිසා ම විය හැකි ය.

- 14) ලෝචනා ගුරුතුමිය පරිසරය පාඨමට ලෝක ගෝලය රැගෙන පන්තියට පැමිණිය ය. ඇය ලෝකය ගෝලාකාර බව තහවුරු කළ හැකි බොහෝ තොරතුරු පැහැදිලි කර දුන්නා ය. ලෝක ගෝලය බඩා දී ලෝකයේ රටවල් සොයා බැලීමට අපට පැවරුවා ය.
- 15) සඳකඩ පහනා ගෙශෙමය කළා නිර්මාණයකි. ආදි මුතුන්මින්තන් එවැනි ගෙශෙමය කළා නිර්මාණ බොහෝමයක් කර ඇත. ඒ ගෙශෙමය නිර්මාණ දුටු විට අපට පුදුම සිතෙයි. ඔවුන් පිළිබඳ ආඩම්බරයක් දැනෙයි.
- 16) එක් අතකින් මුහුදුවත්, අනෙක් අතින් විශාල නදියකටත්, මදි වූ අප් ගම්පෙදෙස, කඩා බිම් තීරයකි. පොල් ගසින් ද දෙල් ගසින් ද සේවනා වූ, අත්තන, කීඩාරම්, බලුනගුව, කහඹිලියා, බුරුල්ල, කිරුල්ල, ගදුපාන යන ආදියෙන් හෙවතුකැලෙ රෝදුවල් බහුල බිම් පෙදෙස් හැර, අප සින් ගත් සුදු වැමි තාලා ඇති වනරෝදක් ද එහි වේ ය. කප්, මාදන්, අඩ යන ආදි ගස්වලට වැඩි විශාල ව්‍යක්ෂයන් නොවුව දී, නොයෙක් වර්ගයේ පක්ෂීන් ද, භාවුන් ද, ලෙහෙනුන් ද, සර්පයන් ද,මුගේයන් ද, උගුඩුවන් ද, වල් මියන් ද වාසය කරන ගනව වැඩුණු ඇපල පදුරු, එර්මිනියා සහ ගදුපාන අකුල්, බෝවීරියා ගොමු, එහි බහුල වේ ය. පේර ගස්වල බෙහෙවින් පේර හටගත් නමුද ඉදතු පේර ගෙඩියක් අපට කඩා ගන්නට ලබාදෙන් ඉතා ම කළාතුරකිනි. පේරයක් යන්තම් පැසි කහ පාට විගෙන එනු දකින ලමයින්, එය කඩා ගන්නා බැවිනි. එහෙත් කොළ හැකි අමු පේර ගෙඩි, ලමයින්ගේ ඇස්වලට හසු නොවී සැර වේ කොළ අස්සේ සැගැවීම නිසා, කහවට නුරු රතුපාට වන තෙක් ඉදතු පේර ගෙඩියක් සොයා ගත් විට, අප ප්‍රිති වූයේ, මැණික් ගරන මිනිහකු ලොකු රතු කැටයක් ලත් විට ප්‍රිති වන්නාක් මෙනි.
- අප් ගම  
මාර්ටින් විකුමයිංහ
- 17) දැහැමේ අමතර දැනුම බඩා ගැනීමට පොතපත කියවන දැරියකි. අප පාසමේ දැනුම මිනුම තරගයට දැහැමේ සහභාගි වූවා ය. දැහැමේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන ආකාරය දැක සියලු දෙනා ම සැතුවු විය.
- 18) අප රෝද පාර දිගේ වනය තුළට රිංගුවෙමු. තොරතොයිවියක් නැති ව නැගෙන කුරුලු ගීතයෙන් නිහැඩියාව මැකි යයි. මිනිස් කටහඩක් අසන්නට නැති බැවින් කුරුලු ගීතය වූව ද සින සලින කරවීමේ බලයක් බඩා ඇත. ගස් දෙකක් එකට ඇතිල්ලී නැගෙන ක්‍රිං

... කිං ... නාදය ගස් අතරින් රිංගා ඇත්තට ම දිව යයි. අත්තෙන් අත්තට පහින රිපා වදුරු දේශාව අප දේස බලා සිටින්නේ අප බිය ගන්වන විලාසයකිනි. කන් බිතිර කරවන රැහැයි නාදය වන ගැබේ පාල්වට තර්පනයක් වුව ද සිත තුළ ර්‍යයන පාල්ව බිය මූසු හැගුම් ජ්‍යනනය කරවයි.

වත් අඛණ්ඩ පිය සටහන්  
පියසේන කහදැගමගේ

- 19) ඇත කද පාමුල ගස් බෙනයක ගිරවු රංචුවක් සිටියන. මේ ගිරා රංචුව උදෑසනින් ම කැම සෞයා යති. ගිමන් නිවා ගැනීමට ගස් මත වසති. ගිනියම් වූ නිරුකිරා නිසා ගිරවු ව්‍යාවට පත් වෙති. රු බෝචු වට ගිරා රංචුව ගස් බෙනයට පියවා යති.

## 20) ගීතය

අත මැත සුවද දී සැලී  
නේක නේක හැඩි රැවින් මැවී  
පාට පාට මල් වගේ පිළි  
යාල් යාල් පොඩි ප්‍රමධි අපි//  
ම ම ම ම .....///



උදෑසනක උදාගිරක අරැණා කිරා ආපි  
කඩා හැමෙන දිය දුහරක පිපෙන බුඩුල අපි  
සදාහරිත තුරු ගොමුවක සම්බ ප්‍රපල අපි  
පාට පාට මල් වගේ පිළි  
යාල් යාල් පොඩි ප්‍රමධි අපි //

සද ඇති රැය මිනිර විදින තරු පිරිවර අපි  
දේශන්හක පාට සදන තරු පිරිවර අපි  
පාට පාට මල් වගේ පිළි  
යාල් යාල් පොඩි පොඩි ප්‍රමධි අපි//  
අත මැත .....

පද රචනය - ආචාර්ය සේමරත්න දිසානායක

සිරින් මල්දම

ඉර උඩා වෙන්න ට

පළමු ව නැගිට සිහි කොට

අලසකම් දුරු කොට

කරන් වැඩිපල දියුණු වන්නට

ගෙදාර අතු ගැමෙන

මූණ කට සේදා ගෙන

ඡල්ව පීරා ගෙන

අකුරු පාඩම් කරනු සතුරින

අතපය සේදා ගෙන

නරක කෑමක් තොම ගෙන

හොඳ දෙයක් කිස මෙන

සැරසෙන්න පාසලට යන මෙන

තම දෙවියන් නැමද

මවිපිය දෙදෙන දැක වරද

ගුරුන් වෙත ගොස් වැදු

අකුරු නිසි මෙස ඉගෙන ගනු සොඳ

තම පොත්පත් රුගෙන

නියම නැන්වල ඉදගෙන

ගෝසා තොකරම් න

කරනු පාඩම් සිතට ගනීමින

පාසලහි තැන තැන

තොයන් දුවමින් බලමින

දැග නොකර ඉද ගෙන

ගුරුන් කි දෙය කරන් එලෙසින

අනුන්ගේ පොත් පත්

නාදිනු තොගනු කිසිවක්

උවමනා කළ නොත්

කියා ඉල්ලා ගැනුම යහපත්

සිගා කාගෙන වන්

කිලුව වැරහැලි ඇඳවත්

බිම වැටී ඉද වන්

මහන් සැප වෙයි ඉගෙන ගත නොත්



එල්. එම් ද සිල්වා ගුරු මුහන්දීරමිතුමා

## ගිතය

වුට් කුරුල්ලනි වුට් බටිත්තති - පියාසලා අහසේ  
රංවු ගැසී පියෙහින් ඉතින් ඔබ - ලස්සන ආකාසේ

කන්ද උඩින් අර ලස්සන හිරු නැග - මොව ම එලිය කරනා  
කුරුලු හඩින් මුළු මොව ම අවදි කර - දුවස උදා වෙනවා

කිවි බිවි ගා වුට් කුරුල්ලෝ - වුට් ගිත ගයතෙයි  
ගිත ගයා ඒ වුට් කුරුල්ලෝ - වන්නමකත් නටතෙයි

ගිත ගයාලා වන්නම් නටවා - මොව ම අවදි කරතෙයි  
වුට් බබාලා ඒවා බලාලා - සතුටු සිතින් නැඹුවෙයි

පද රචනය - ආක්‍රියිල රත්නායක

- 1) වුට් කුරුල්ලෝ ගිත ගයි. ( )
- 2) කුරුලු හඩින් මොව ම අවදි වෙයි. ( )
- 3) වුට් කුරුල්ලෝ රංවු ගැසී අහසේ පියෙහි. ( )
- 4) කන්ද උඩින් හිරු නැග එයි. ( )
- 5) වුට් බබාලා ඒවා බලා සතුරින් නැඹුවෙති. ( )
- 6) වුට් කුරුල්ලේ වන්නමකත් නටති. ( )

## ගිතය

කියන්න සුපැගේ ඔබ කොහි සිට ලේ එන්නේ  
සැරින් සැරේ මෙහින් ඇවිත් හයියෙන් යන්නේ //

කොහොත් කොහොම ආවත් මොකට ද විමසන්නේ  
වනන්තරේ ඔබ දැක නැති තැනකිනි එන්නේ

හමන තාලයට ද ගහෝ අතු කොළ නැවුවේ  
අතර මග දි ඔබ එන විට මොනව ද දුටුවේ

ගොපලු පුතෙක් ගියා උදේ ගව රැල දැක්කා

මට අත වන වන කුණුරක් නැවු හැරී දැක්කා

සමගි වෙලා තැන තැන යනවාලු එක රැලේ

කැලය මැද දි සත්තු දැක්කේ නැද්ද මදුනල්

කුරුලු මවක් නැතිවුණු පොඩි පැටවෙකු සෙවුවා

තුරුලු කරන් මුව දෙන පැටියට කිරී පෙවුවා

බුද්‍යන්ගේ සිරිපා අඟති යැයි මොව පරසිද්ධ  
 සමන් ගිර වටේ සුළගේ ඔබ ගිය නැද්ද  
  
 ඔබත් ලමයා මේ අහන්නේ මොනව ද මන්දා  
 අදත් උදෑසෙන මා සිරිපාදය වැන්දා  
  
 රටත් බලා හැට සිසිල බෙද බෙද දෙන්න  
 මටත් අඇහැකි නම් ඔබ මෙන් තැන තැන යන්න

පද රචනය - කරුණාර්ත්තන අබිසේකර  
 ගායනය - ලලත්ති කරුණාර්ත්තන සහ අඇහස්ලී මාලවන

පහත සඳහන් වාක්‍ය කියවා හර නම (✓) ලකුණ ද, වැරදි නම (✗) ලකුණ ද වර්හන් තුළ ලියන්න.

- 1) සුළග පැමිණාන්නේ වන්නතරේ සිට ය. ( )
- 2) ගස්වල අතු කොළ තැව්වෙම් වැස්ස නිසා ය. ( )
- 3) ගොපල ප්‍රතේක් කැලුස්වට ගියේ ය. ( )
- 4) කුරුලු මව සෙවුවේ නම පොඩි පැටවා ය. ( )
- 5) මුව දෙන පැටියා සමග දොළුන් වතුර බිවුවා ය. ( )

### මගේ රට

පෙර දිග ලෝකයේ බබ෉ල මුතු	අඟය
පත්‍ර අඟති මහා සමුදුර පවුරෙන්	වටය
හෙළ දිවයින මගෙයි මා ඉපදුනා	රට ය
මොව අන් සියලු දිවයින් මේකට	යට ය

මහවැලි - කැලනී - වලවේ - කළු යන	ගංගා
සමනාල කන්ද මුදන් සිට පැන	නැංගා
බසුම් තැනින්ලා හෝ අතරින්	රිංගා
මේවා ගෙය මිනි කැට දිය යට	හංගා

අගනා දුලබ වන මල් ගොමු අඟත	බඳ්දේ
තුරු මත කුරුල්ලන්ගේ සුමිහිර	සඳ්දේ
මිදුම් පටල පෙර වූ නිල් කද	මඳ්දේ
සිනල රිදී දියවැල් පහළට	අඇද්දේ



අවුකන - ගල් වෙහෙර ඇත මහ පිළිම	නැඹු
සුකිරි වගයි පුන්තලමේ මදනු	බඩා
සිගිරි ගල් සිතුවම් බොට පුදම	වුනු
ආච්ම්බරදී ලෝවාමහ මහයේ	කතු
රැහුණෝ කුමුරු සරු සාරයි එක	හිය දි
මින්නේරියේ ජනපදයයි වෙල්	යාය දි
රජරට පළාතේ පමණක් වැවි	සි යයි
මේවා බලන්නට මෙන් ඉට හඳ	පා යයි
හරියට නියම කාලය තුළ වනින	වැසි
නව තම පාට වැල්ලක් හැම තැන ම	දිසි
දිවයින මගයි මුළු ලෝකය කරන	වසි
දූනා බිම ඔබා නිතර ම නැමදුමට	නිසි

පි. ඩී. අල්විස් පෙරේරා

### නීතය

අක්කේ රිකක් ඉන්නකෝ - අභ්‍යන්තරීය ඉදාගත්තකෝ  
ප්‍රංශී කතාවක් කියන්න නියෙනවා //

මල්ල නිකං ඉන්නකෝ - මට යන්නට දෙන්නකෝ  
ගෙදර ගොරේ වැඩිපල මට නියෙනවා //

මල්ල හරි ම දැගකාරයි - කියන කිසිත් දේ නාසයි  
අක්ක හරි ම කටකාරයි - ආදරයක් නැති ගානයි  
නෝ . . .

අතන මෙනන සෙල්ලමට ම මුළු ද්‍රව්‍ය ම ගෙවනවා  
ශ්‍රී මදිවට ගෙදර අභ්‍යන්තරීය මට කරදර කරනවා

අක්ක නිකං කෙක්ක වගයි - හොයන්නේ මග වැරදි ම දි  
මහොම තරහ ගේන්නේන්ත් - ඉක්මනට ම නාති වෙයි

මල්ල නිකං ඉන්නකෝ - මට ඉන්නට දෙන්නකෝ  
අක්කේ රිකක් ඉන්නකෝ - අභ්‍යන්තරීය ඉදාගත්තකෝ

මල්ල හරි ම දැගකාරයි - කියන කිසිත් දේ නාසයි  
අක්ක හරි ම කටකාරයි - ආදරයක් නැති ගාහයි  
හෝ . . .

හිටින්න අම්මා එන තුරු - කරවින්නං හොඳ වැඩික්  
ගෙදර දෙළඳී වැඩි හින්දා - මට ඕවට නෑ ඉඩක්

මම නැහැ බය වෙන්නේ අක්කේ - වේවිල අඟත හංගලා  
අම්මා ආදරේයි නො - මොනව කළත් අක්කලා

අක්කේ රිකක් . . .

මල්ල නිකං . . .



පද රචනය : මර්වින් සේනාරෝන

හෙට දිනවන නැවුම්  
බලාපොරාන්තුව.....

**ශ්‍රී රුවන් තිලිනා**

071 66 84 251

